



# විවාහ ලේඛනම් පොත

## REGISTER OF MARRIAGES

විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (112 පරිච්ඡේදය)  
Marriage Registration Ordinance (Cap. 112)

අංකය }  
ම.ව. }  
No. } **0429** \*

දෙපාර්තමේන්තු සම්පූර්ණ නම මාංගප්තිකයා සහ ස්ත්‍රීකයාගේ පුළුල් පෙරාදාය Names (in full) of Parties	පුළුල් පෙරාදාය Full Name of Male Party	ස්ත්‍රීකයාගේ පුළුල් පෙරාදාය Full Name of Female Party
වයස (අවුරුදු ගණන) වයස (වැරදුම් ගණන) Age (in years)	20	19
සාමාන්‍ය සාමාන්‍ය Civil Condition	දිවිචාභික	දිවිචාභික
තරුණික වෘත්තීයය සහ වර්ණය Rank or Profession and Race	කාර්මික	—
දිවි ජාතිය වසරේ ස්ථානය Place	302/43, මුරලිකා මහල්, බැල්ලේ පිටිය.	302/43, ප්‍රදේශ මහල්, බැල්ලේ පිටිය.
පියාගේ සම්පූර්ණ නම පියාගේ පුළුල් පෙරාදාය Father's Name (in full)	සේනේසලාත්තේ ගෞරව ආරියරත්න	ගල්පොත්තේ ගෞරව ගාමිණී විරවංශ
පියාගේ තරුණික වෘත්තීයය සහ වර්ණය Rank or Profession of Father	පොලිස් භාරයන්	කාර්මික
විවාහ සම්පූර්ණ කළ නම සහ විවිධය Name and Division of Registrar who issued Certificate	සී. ඩී. මල්ලි රත්නායක	සී. ඩී. මල්ලි රත්නායක
විවාහ සම්පූර්ණ කළ ස්ථානය Place of Solemnization of Marriage	බැල්ලේ පිටිය මහල්	බැල්ලේ පිටිය මහල්

20 වන දින 20 වන දින 20 වන දින (නොහොත් මා දින 20 දී) විවාහ සම්පූර්ණ කළේ  
Solemnized by me (or in my presence) this day of 20

Rathnayaka

විවාහ සම්පූර්ණ කළේ (නැත්නම්) දේශපාලනික  
පතිලිඛනාධිපති (අවසරයක් ලෙස) ලියාපදිංචි කිරීමේ නිලධාරී (Registrar or Minister as the case may be).

විවාහ සම්පූර්ණ කළේ සාක්ෂි සහිතව  
Marriage was solemnized between us in the presence of

Rathnayaka

Kavindya

සාක්ෂිකරුවන්ගේ අත්සන  
Signature of Witness

සාක්ෂිකරුවන්ගේ සම්පූර්ණ නම, වෘත්තීයය සහ වර්ණය  
Name in full, Rank or Profession and Residence of Witness

සාක්ෂිකරුවන්ගේ අත්සන  
Signature of Witness

සාක්ෂිකරුවන්ගේ සම්පූර්ණ නම, වෘත්තීයය සහ වර්ණය  
Name in full, Rank or Profession and Residence of Witness

දිවි ජාතිය සහ වසරේ ස්ථානය  
Place and Division

Rathnayaka

විවාහ සම්පූර්ණ කළේ (නැත්නම්) දේශපාලනික  
පතිලිඛනාධිපති (අවසරයක් ලෙස) ලියාපදිංචි කිරීමේ නිලධාරී (Registrar or Minister)

විවාහ සම්පූර්ණ කළේ (නැත්නම්) දේශපාලනික  
පතිලිඛනාධිපති (අවසරයක් ලෙස) ලියාපදිංචි කිරීමේ නිලධාරී (Registrar or Minister)

විවාහ සම්පූර්ණ කළේ (නැත්නම්) දේශපාලනික  
පතිලිඛනාධිපති (අවසරයක් ලෙස) ලියාපදිංචි කිරීමේ නිලධාරී (Registrar or Minister)

විවාහ සම්පූර්ණ කළේ (නැත්නම්) දේශපාලනික  
පතිලිඛනාධිපති (අවසරයක් ලෙස) ලියාපදිංචි කිරීමේ නිලධාරී (Registrar or Minister)

විවාහ සම්පූර්ණ කළේ (නැත්නම්) දේශපාලනික  
පතිලිඛනාධිපති (අවසරයක් ලෙස) ලියාපදිංචි කිරීමේ නිලධාරී (Registrar or Minister)

විවාහ සම්පූර්ණ කළේ (නැත්නම්) දේශපාලනික  
පතිලිඛනාධිපති (අවසරයක් ලෙස) ලියාපදිංචි කිරීමේ නිලධාරී (Registrar or Minister)

විවාහ සම්පූර්ණ කළේ (නැත්නම්) දේශපාලනික  
පතිලිඛනාධිපති (අවසරයක් ලෙස) ලියාපදිංචි කිරීමේ නිලධාරී (Registrar or Minister)